

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් තෝරා පත් කර ගැනීම ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන්

ලකුණු පරිපාටිය

1. සේවා පලපුරුද්ද

උපරිම ලකුණු 30

(චිනය දඬුවමක් මත හෝ වැටුප් රහිත නිවාඩු ලබාගැනීම මත හෝ සතුටුදායක සේවා කාලය අහිමි වූ නිලධාරියකුට පමණක් එම කාලය සඳහා ලකුණු ලබා දෙනු නොලැබේ.)

I ශ්‍රේණියේ සේවා කාලය සඳහා වසරකට ලකුණු 02 බැගින්

සටහන:

(මාස 12ක සේවා කාලයක් සඳහා පමණක් වසරකට හිමි මුළු ලකුණු සංඛ්‍යාව හිමිවන අතර, ඊට වඩා අඩු කාලයක් සඳහා ලකුණු හිමි නොවේ.)

2. අධ්‍යාපන සුදුසුකම්

උපරිම ලකුණු 15

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි විශ්ව විද්‍යාලයකින්/ ආයතනයකින් ලබාගත් සුදුසුකම් සඳහා පමණක් ලකුණු ලබා දෙනු ලැබේ

(ලබා ඇති ඉහළම අධ්‍යාපන සුදුසුකම සඳහා ලකුණු හිමිවන පරිදි එක් සහතිකයකට පමණක් ලකුණු ලබා දෙනු ලැබේ.)

- 2.1 පශ්චාත් උපාධිය හෝ ඊට ඉහළ සුදුසුකමක් - ලකුණු 15
- 2.2 පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - ලකුණු 12
- 2.3 මූලික උපාධිය - ලකුණු 09
- 2.4 පාසල් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව - ලකුණු 06

3. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය

උපරිම ලකුණු 05

(සන්නිවේදන කුසලතාවය සලකා බලනු ලැබේ)

4. පරිගණක සාක්ෂරතාවය පිළිබඳ දැනුම

උපරිම ලකුණු 05

(ප්‍රායෝගික භාවිතය පිළිබඳව සලකා බලනු ලැබේ)

5. සේවා ඇගයීම්

උපරිම ලකුණු 05

අධ්‍යාපන ලේකම් හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් පොදු 230 බී ප්‍රශංසා හා දෝෂ දර්ශන ආකෘතියට අනුව විධිමත් පරිදි නිකුත් කරන ලද සේවා ඇගයීම් සඳහා

- එකකට ලකුණු 1 බැගින් උපරිම සේවා ඇගයීම් 5 ක් සඳහා

සටහන:

(දෙපාර්තමේන්තු ප්‍රධානියා යනු, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, විභාග කොමසාරිස් ජනරාල් හෝ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ය.)

6. අධ්‍යාපනයට අදාළ පර්යේෂණ සහ ප්‍රකාශන

උපරිම ලකුණු 05

(උපරිමය ලකුණු 5කට යටත්ව පහත පරිදි ලකුණු දෙනු ලැබේ)

- 6.1 පර්යේෂණ - (එක් පර්යේෂණයකට ලකුණු 3 බැගින්)
(පශ්චාත් උපාධියට / පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සඳහා ඉදිරිපත් කරන ලද නිබන්ධනයට අදාළ පර්යේෂණ/ නිබන්ධන සඳහා ලකුණු ලබා දෙනු නොලැබේ)
- 6.2 ප්‍රකාශන - (එක් ප්‍රකාශණයකට ලකුණු 2 බැගින්)

(පෙළපොත් හා ඒ ආශ්‍රිත ග්‍රන්ථ සඳහා ලකුණු ලබා දෙනු නොලබන අතර, ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය මගින් අනුමතිය ලද ප්‍රකාශන පමණක් ලකුණු ලබා දීමේදී සලකා බලනු ලැබේ)

7. ඉදිරිපත් කිරීම

උපරිම ලකුණු 20

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා, වර්තමාන අධ්‍යාපන ප්‍රතිපත්ති හා 21 වන සියවසේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ හි අභියෝගතා යන ක්ෂේත්‍රයන් පිළිබඳව අවධානය යොමු කරමින් තමා ඉල්ලුම් කරනු ලබන එක් පාසලක් ගැන පූර්ව අධ්‍යයනයක් සිදුකර එම පාසලේ අරමුණු සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වන සංවර්ධන වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමට දෘඩ පිටපතක් ඉදිරිපත් කළ යුතු අතර, තම ප්‍රායෝගික අත්දැකීම් ද ඇසුරුකර ගනිමින් විනාඩි 05ක වාචික ඉදිරිපත් කිරීමක් කළ යුතු ය. ඒ සඳහා පහත සඳහන් කරුණු යටතේ ලකුණු ලබා දෙනු ලැබේ.

- 7.1 කාලය කළමනාකරණය - ලකුණු 05
- 7.2 සන්නිවේදන කුසලතාවය - ලකුණු 05
- 7.3 අන්තර්ගතය - (පාසල හඳුනාගැනීම, අරමුණු, යෝජනා) - ලකුණු 05
- 7.4 සමස්ථ ඉදිරිපත් කිරීම - ලකුණු 05

8. සිද්ධි අධ්‍යයනය

උපරිම ලකුණු 10

(සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන වාචික සිද්ධියක් ඇසුරින් ප්‍රශ්ණ යොමු කරනු ලැබේ)

9. සම්මුඛ පරීක්ෂණයේදී දක්වනු ලබන සමස්ථ කුසලතාවය හා පෞරුෂත්ව

උපරිම ලකුණු 05

මුළු ලකුණු 100